



ප්‍රජාව වෙනුවෙන් නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන්

1. මූලික සාක්ෂර වැඩසටහන

අවුරුදු 5 – 16 පාසල් යායුතු වයසේ පාසල් නොයන දරුවන් හා අකුරු නොදන්නා වැඩිහිටියන් වෙනුවෙන් සාක්ෂර පාඨමලා පැවැත්වීම.

2. කාර්ය බද්ධ සාක්ෂරතා වැඩසටහන

වඩාත් ඵලදායී ආර්ථික රටාවකට ශක්තිමත්ව මුහුණදීම සඳහා අවශ්‍ය කාර්ය බද්ධ සාක්ෂරතාව අවුරුදු 16ට වැඩි දරුවන් හා වැඩිහිටියන් සඳහා ලබා දීම, ජීවන නිපුණතා හා මූලික වෘත්තීය නිපුණතා ලබා දීම ද සිදු කෙරේ.

3. ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථාන වැඩසටහන

විධිමත් අධ්‍යාපන අවස්ථා අහිමි වූ හෝ අතර මග අත්හැරීමට සිදු වූ ප්‍රජාවගේ ජීවන තත්වය උසස් කරලීම සහ ප්‍රජා සංවර්ධනය උදෙසා ප්‍රජා දායකත්වය තුළින්ම ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන මධ්‍යස්ථානයකි. මෙහි වැඩසටහන් පහත සඳහන් ක්ෂේත්‍ර යටතේ ක්‍රියාත්මක වේ.

- සාක්ෂර වැඩසටහන්
- ආදායම් උපයන වැඩසටහන්
- ජීවන තත්වය උසස් කිරීමේ වැඩසටහන්
- සමානාත්මක වැඩසටහන්
- අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන්

4. මාවත්වාසී දරුවන් සඳහා නැණසරණ වැඩසටහන

මාවත්වාසී දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු නේවාසික පහසුකම්, අහාරපාන, ක්‍රීඩා පහසුකම් හා අමතර අධ්‍යාපන පහසුකම් සැලසීම මෙම වැඩසටහන මගින් සිදු කරනු ලබයි.

5. ආදායම් ඉපයීමේ වැඩසටහන (කාර්මික පාඨමලා)

පාසල් හැරයන්නන් හා වැඩිහිටියන් සඳහා වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීමේ අරමුණින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙම පාඨමලා තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කිරීම හා පාඨමලා ප්‍රතිතනය කිරීමට සැලසුම් කර ඇත.

උදා - බේකරි ආශිත නිෂ්පාදන, ගෘහ ආර්ථික විද්‍යාව, ගෘහ විදුලි රැහැන් ඇදීම, ගෘහ විදුලි උපකරණ අලුත් වැඩියා කිරීම, විද්‍යානුකූල ඇඳුම් මැසීම, රියදුරු පුහුණුව

6. ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන

ප්‍රජාවගේ අවශ්‍යතාව පරිදි ප්‍රජා ඉගනුම් මධ්‍යස්ථාන ආශිතව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි. පෝෂණය, සෞඛ්‍ය, මානව හිමිකම්, පරිසර සංරක්ෂණය ආදී කාලීන අවශ්‍යතා පිළිබඳ ප්‍රජාව සැනුවත් කිරීම මෙහි අරමුණ වේ.

7. විදේශගත වන කාන්තාවන් සඳහා සාක්ෂර හැකියාව ලබාදීම

විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත එහෙත් තම මව් භාෂාවෙන් කටයුතු කිරීමට නොහැකි කාන්තාවන් සඳහා මූලික සාක්ෂරතාව ලබා දීම සඳහා දින 18ක විශේෂ වැඩසටහනක් සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

8. පාසල් යායුතු වයසේ පාසල් නොයන ළමයින් පාසල්ගත කිරීම

අනිවාර්ය අධ්‍යාපන වයසේ පාසල් නොයන ළමයින් හඳුනා ගැනීම, ඒ සඳහා සමීක්ෂණ සිදු කිරීම, ඔවුන් පාසල්ගත කිරීම හා අවශ්‍ය පහසුකම් සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු කෙරේ.

9. ව්‍යවසායකත්ව අධ්‍යාපන සංවර්ධන වැඩසටහන

පාසල් සිසුන් හා පාසල් හැරයන තරුණ තරුණියන් වෙනුවෙන් ව්‍යවසායකත්ව අධ්‍යාපන සංවර්ධන වැඩසටහනක් දිවයිනේ පාසල් 45ක හා නොවිධිමත් අධ්‍යාපන ප්‍රජා ඉගෙනුම් මධ්‍යස්ථාන 09ක ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.

10. හැකියා වර්ධන වැඩසටහන

නොවිධිමත් හා විශේෂ අධ්‍යාපන වෘත්තීයයන්ගේ හැකියා වර්ධන වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීම.

ඉහත වැඩසටහන් සමස්ථ ප්‍රජාව වෙනුවෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඔබටත් සම්බන්ධ ද විය හැක.